

කෑගල්ල ප්‍රාදේශීය සභාව-2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

කෑගල්ල ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට කෑගල්ල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන

වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාත්මක මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාව සතු ප්‍රමාණයෙන් රු. 01 පර්වස් 7.33ක් වූ ඉඩම් කොටසක වටිනාකම ප්‍රාග්ධනික කර නොතිබීමෙන් ජංගම නොවන වත්කම් හා ප්‍රාග්ධන යෙදුමට ආදායමෙන් දායක වීමේ ගිණුමේ ශේෂය රු. 2,500,000ක් අඩුවෙන් දක්වා තිබුණි.	ජනල් සටහන් මගින් නිවැරදි කර ගිණුම්ගත කිරීමට කටයුතු කරන බව.	ප්‍රාග්ධන වැය නිවැරදිව ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ ආයෝජන ක්‍රියාකාරකම්වලින් ජනිත වූ මුදල් ප්‍රවාහය යටතේ දැක්විය යුතු ස්ථාවර වත්කම් අත්පත් කර ගැනීමට, මිලදී ගැනීමට හෝ ඉදිකිරීමට දරන ලද ප්‍රාග්ධන පිරිවැය රු. 3,852,287ක් මූල්‍ය ක්‍රියාකාරකම්වලින් ජනිත වූ මුදල් ප්‍රවාහය යටතේ දක්වා තිබුණි.	2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන තුළ, නිවැරදිව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව.	නිවැරදි වර්ගීකරණයන් යටතේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සකස් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	2016 දෙසැම්බර් 29 දිනැති අංක 30/2016 දරන රාජ්‍ය පරිපාලන නියමිත පරිදි සිදු කර වක්‍රලේඛයේ 8.1 වගන්තිය	සභාව සතු වාහන 05ක ඉන්ධන දහන පරීක්ෂාව මැයි 15 දිනට පෙර යාවත්කාලීන කරන බව.	වක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කළ යුතුය.

- (ආ) 2017 දෙසැම්බර් 21 ප්‍රාදේශීය සභාව විසින් පවරා ගැනීම් ඉදිරි මාස වක්‍රලේඛ ප්‍රකාරව දිනැති අංක 02/2017 භාවිතයට ගනු ලබන කිහිපය තුළ නිරවුල් කර කටයුතු කළ දරන මුදල් වාහනයක අයිතිය පවරා ගැනීමට අපේක්ෂා කරන යුතුය. අමාත්‍යාංශය ගැනීමට කටයුතු කර බව.
- චක්‍රලේඛයේ 2.1 නොතිබුණි. ඡේදය

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.48,961,496ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.35,890,664ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත්කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	දෙසැම්බර්				දෙසැම්බර්			
	ඇස්තමේන්තු	බිල්කළ	රැස්කළ	31 දිනට මුළු	ඇස්තමේන්තු	බිල්කළ	රැස්කළ	31 දිනට මුළු
	ගත ආදායම	ආදායම	ආදායම	හිඟය	ගත ආදායම	ආදායම	ආදායම	හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	3,702,850	4,130,162	3,778,700	1,601,514	3,578,150	4,134,358	4,452,973	1,616,569
කුලී	2,692,700	2,979,972	2,852,783	271,723	3,113,500	2,844,578	2,732,243	270,834
බලපත්‍ර ගාස්තු	979,100	913,278	913,278	-	780,100	749,495	749,495	-
වෙනත් ආදායම්	<u>9,447,500</u>	<u>4,505,544</u>	<u>4,703,544</u>	<u>-</u>	<u>8,659,000</u>	<u>8,470,637</u>	<u>7,070,911</u>	<u>1,399,726</u>
	<u>16,822,150</u>	<u>12,528,956</u>	<u>12,248,305</u>	<u>1,873,237</u>	<u>16,130,750</u>	<u>16,199,068</u>	<u>15,005,622</u>	<u>3,287,129</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කායර්සාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය අවසානයට අයවිය යුතු හිඟ වරිපනම් බදු ශේෂය රු.1,420,138ක් වූ අතර, එම ශේෂය තුළ වසර 05ට වඩා පැරණි රු.546,561ක ශේෂයක්ද පැවතුණි.	වසර 03 සහ වසර 05 ඉක්මවූ වරිපනම් ඒකක සඳහා දේපල තහනම් කිරීමට හා වරිපනම් කපාහැරීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) 1988 මැයි 17 දිනැති අංක 1988/22 දරන පළාත් පාලන චක්‍රලේඛයේ 02 ඡේදය ප්‍රකාරව වරිපනම් අය කිරීම සඳහා වසර 05 කට වරක් දේපල තක්සේරු කළ යුතු වුවද, 2016	දේපල තක්සේරු කිරීම් සඳහා තක්සේරු දෙපාර්තමේන්තුව වෙත අදාළ තොරතුරු යවා ඇති බව.	චක්‍රලේඛ උපදෙස් ප්‍රකාරව කටයුතු කළ යුතුය.

වර්ෂයෙන් පසු නැවත තක්සේරුවක් සිදුකර නොතිබුණි.

- | | | |
|--|--|--|
| <p>(ඇ) සමාලෝචිත වර්ෂය අවසානයට හිඟ අක්කර බදු ශේෂය රු.181,376 ක් වූ අතර, එම ශේෂය තුළ වසර 05ට වැඩි කාලයක සිට පැවත එන රු.151,143ක ශේෂයක්ද විය.</p> | <p>වසර 03 සහ වසර 05 ඉක්මවූ අක්කර බදු ඒකක නිසි අනුමැතියක් මත කපාහැරීමට කටයුතු කරන බව.</p> | <p>හිඟ අක්කර බදු නිරවුල් කර ගැනීමට කටයුතු කළ යුතුය.</p> |
| <p>(ඈ) සමාලෝචිත වර්ෂය අවසානයට හිඟ කඩ කාමර කුලිය රු.197,883ක් විය. ඒ තුළ වසර 05කට වඩා පැරණි රු.86,989ක ශේෂයක් පැවතිය ද, එම හිඟ ආදායම් රැස්කර ගැනීමට කටයුතු කර නොතිබුණි.</p> | <p>හිඟ කඩකාමර කුලී ශේෂ කොටස් වශයෙන් ගෙවීමට එකඟ වී ඇති බව.</p> | <p>හිඟ කුලී අයකර ගැනීමට කටයුතු කළ යුතුය.</p> |
| <p>(ඉ) මොරොන්තොට නව පොදු වෙළඳ සංකීර්ණයේ කඩ කාමර 03ක් සමාලෝචිත වර්ෂය තුළ බදු දී නොතිබුණු බැවින්, සභාවට ලැබිය යුතු ආදායම අහිමිව පැවතුණි.</p> | <p>කඩ කාමර විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේද මත බදු දීමට සුදානම් කරන බව.</p> | <p>කඩ කාමර බදු දී ආදායම උපයා ගැනීමට කටයුතු කළ යුතුය.</p> |

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 මෙහෙයුම් අකායර්ක්ෂමතා

- | විගණන නිරීක්ෂණය | සභාවේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|--|--|
| <p>(අ) ප්‍රාදේශීය සභා ශක්තිමත් කිරීමේ ජාතික වැඩසටහන - 2017 යටතේ මාතෘ සායන හා දිවා සුරැකුම් මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීම සඳහා රු.2,025,176ක් වැයකර තිබුණි. එහෙත්, දිවා සුරැකුම් මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට අදාළ අතුරු ව්‍යවස්ථාවක් හෝ පාලිකාවගේ වැටුප් ගෙවීමට විධිමත් ක්‍රමවේදයක් සකස්කර නොගැනීම හේතුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය මාස 06කට සීමා වී තිබුණු අතර, එම ගොඩනැගිල්ල 2023 මාර්තු 30 සිට සභාවේ ගබඩාවක් ලෙස පවත්වාගෙන යමින් පැවතුණි. එමෙන්ම, දැල් ආවරණ සහිත වැටක් ගසා ඉදිකර තිබුණු සෙල්ලම් මිදුල ද වල් බිහි වී තිබුණි. ඒ අනුව අරමුණුගත කාර්යය සඳහා අදාළ වත්කම් භාවිතා නොකිරීමෙන් දරන ලද වැය උණු උපයෝජිත වී තිබුණි.</p> | <p>මුදල් යෙදවූ මූලික අරමුණ ක්‍රියාත්මක නොවුවද, එම ඉදිකිරීම්වලින් ආයතනයේ ප්‍රමුඛ කාර්යයක් සාර්ථකව ඉටු කරගන්නා බව.</p> | <p>ව්‍යාපෘති අරමුණු ඉටු කර ගැනීමට කටයුතු කළ යුතුය.</p> |
| <p>(ආ) 2021 වර්ෂයේදී රු.5,822,738ක් වැයකර මොරොන්තොට සති පොල භූමියට යාබදව ජීව වායු ඒකකයක් ඉදිකර තිබුණි. ව්‍යාපෘති යෝජනාවට අනුව දිරන කසළ හා ගලී අපද්‍රව්‍ය යොදාගෙන ජීව වායු ඒකකය හරහා</p> | <p>ගලීඅපද්‍රව්‍ය එක් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී නැවත සලකා බලන බවත්, දියරය පොහොරක් ලෙස භාවිතා කිරීමට උත්සාහ කළද</p> | <p>ව්‍යාපෘති අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කළ යුතුය.</p> |

මොරොන්තොට බහුකාර්යය ගොඩනැගිල්ලට, සතිපොලට හා කඩකාමරවලට විදුලිය ලබා දීමට අරමුණු කර තිබුණද, ජීව වායු ඒකකය සඳහා ගලි අපද්‍රව්‍ය යොදාගෙන නොතිබුණු අතර විදුලිය ලබා දීමක් ද සිදු කර නොතිබුණි. ව්‍යාපෘති යෝජනාවේ 07 ඡේදය ප්‍රකාරව ජීව වායු ඒකකය තුළින් ඉවත් වන දියරය පොහොර ලෙස යොදා ගැනීමට අපේක්ෂා කර තිබුණ ද, සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් දියර පොහොර අලෙවියක් ද සිදු කර නොතිබුණි.

වෙළඳපොළ තරගකාරීත්වය තුළ එය අපහසු කටයුත්තක් බව.

- | | | |
|---|--|--|
| <p>(ඇ) සභා අරමුදලට බැරකළ යුතු රු.732,833ක් වටිනාකමැති ශේෂ 23ක් ආදායමට නොගෙන පොදු තැන්පත් ගිණුමේ රඳවා තිබුණි.</p> | <p>මේ වන විට නිරවුල් කර ආදායමට එක්කිරීමට කටයුතු කරමින් පවතින බව.</p> | <p>අදාළ තැන්පත් මුදල සභා අරමුදලට බැර කළ යුතුය.</p> |
| <p>(ඈ) 2023 දෙසැම්බර් 31 දිනට සිදුකළ භාණ්ඩ සමීක්ෂණයෙන් අනාවරණය වී තිබුණු ගැල්වනයිස් බට 199ක උණතාවය හා රු.79,900ක් වටිනාකමැති තණකොළ කපන යන්ත්‍රයේ උණතාවය සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශව හඳුනාගෙන අලාභය අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.</p> | <p>මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන් නිශ්චය කිරීමේ පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව.</p> | <p>පරීක්ෂණ කඩිනම් කර වගකිවයුතු පාර්ශව නිශ්චය කළ යුතුය.</p> |

3.2 නිෂ්කායර්ය හෝ උන උපයෝජිත දේපල, පිරියත හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
කසළ කළමනාකරණ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා 2014 වර්ෂයේදී රු.4,000,000 කට මිලදී ගෙන තිබුණු අක්කර 10ක වපසරියෙන් යුතු ඉඩම ඇතුළුව සභාව සතු ප්‍රමාණයෙන් අක්කර 12, රුඩ් 02, පර්චස් 30ක් වූ රු.8,030,500ක් වටිනාකමැති ඉඩම් කැබලි 09ක් නිශ්කාර්යයව පැවතුණි.	සභාව සතු ඉඩම් දේපළවල මායිම් ස්ථාවර කිරීම, නඩත්තු කර පවත්වාගෙන යාම, ආදායම් ඉපයීම් යන ප්‍රයෝජනවත් කාර්යය සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට ක්‍රම ක්‍රමයෙන් ප්‍රගතියක් ලබා ගනිමින් පවතින බව.	සභාව සතු වත්කම් ඵලදායීව උපයෝජනය කළ යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව සතු අක්කර 02යි රුඩ් 01 පර්චස් 35.79ක් වූ ඉඩම් 03ක් හා සුසාන භූමි 03ක් පවරා ගෙන නොතිබුණි.	අයිතිය පවරා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් සමඟ අවශ්‍ය කටයුතු සිදු කරන බව.	වත්කම්වල අයිතිය පවරා ගැනීමට කටයුතු කළ යුතුය.

3.4 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

විගණන නිරීක්ෂණය

රංවල පොදු වෙළඳපොළ ඉදිකිරීම් කර්මාන්තයෙහි පළමු අදියර ඉදිකිරීම රුපියල් මිලියන 30.85ක වැඩ වටිනාකමකට දින 270ක කාලයක් තුළ නිමකිරීම සඳහා තෝරාගත් ආයතනය සමඟ 2021 සැප්තැම්බර් 10 දින ගිවිසුම්ගත වී තිබුණ ද, රුපියල් මිලියන 6.80ක වැඩ වටිනාකමක් පමණක් නිමකර තිබියදී, 2022 සැප්තැම්බර් 10 දින අන්‍යෝන්‍යය එකඟතාවය මත ගිවිසුම අවසන් කර තිබුණි. එසේ වුවද, එම කර්මාන්තයේ අවසාන බිල්පත මගින් වැඩ බිමෙහි ද්‍රව්‍ය (Site in Material) සඳහා ගෙවා තිබුණු රු.1,440,000 ක් ගිවිසුම අවලංගු කරන අවස්ථාවේ කොන්ත්‍රාත්කරුගෙන් අයකර ගෙන නොතිබුණු අතර එම ගොඩනැගිලි ද්‍රව්‍ය ද කොන්ත්‍රාත්කරු රැගෙන ගොස් තිබීමෙන් සහ අරමුදලට රු.1,440,000 ක පාඩුවක් සිදුව තිබුණි. එමෙන්ම, එම කර්මාන්තයේ අමතර වැඩ (Extra Work) විෂයයන් 06ක් සඳහා රු. 343,099 ක් වැඩිපුර ගෙවා තිබුණි.

සභාවේ අදහස් දැක්වීම

මේ සම්බන්ධයෙන් අදාළ කොන්ත්‍රාත්කරු දැනුවත් කරන ලද නමුත් ඔහු විසින් තවදුරටත් ඔහුට අයවීමට ඇති බව දන්වමින් මෙම ආයතනය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව එකිනෙකට පරස්පර කරුණු නිරවුල් කර ගැනීම සඳහා කාර්යය අධීක්ෂණය කළ ඉංජිනේරු මහතාගේ නිර්දේශ සඳහා මේ වනවිට යොමුකර ඇති බව .

නිර්දේශය

වැඩිපුර ගෙවීම් කර ඇති මුදල් ආපසු අය කර ගත යුතු අතර අවිධිමත් ලෙස ගෙවීම් නිර්දේශ කළ හා අනුමත කළ නිලධාරීන් සම්බන්ධයෙන් ද කටයුතු කළ යුතුය.

4. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

තිරසර සංවර්ධන අරමුණු

විගණන නිරීක්ෂණය

තිරසර සංවර්ධන අරමුණු 06ක් ඉටු කිරීම සඳහා අයවැය මගින් රු.3,515,000ක ප්‍රතිපාදන වෙන් කර තිබුණද, ඒ සඳහා වූ ක්‍රියාකාරකම් ඉටු නොකිරීම නිසා මුළු ප්‍රතිපාදනයම ඉතිරිව පැවතුණි.

සභාවේ අදහස් දැක්වීම

ඉදිරි වර්ෂයේදී මෙවන් තත්ත්වයක් නිරීක්ෂණය නොවන ආකාරයට සැලසුම් කළ කාර්යන් ඉටුකිරීමට වගකීමෙන් කටයුතු කරන බව.

නිර්දේශය

තිරසර සංවර්ධන අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කළ යුතුය.